

**Embassy of Sri Lanka, Stockholm**  
**Registration of Citizenship after Three months of Birth**  
**Checklist**

Name of Applicant: .....

Contact No: ..... Email Address: .....

Residential Address: .....

Document	Check list by Applicant	Check list by officer	Remarks
Duly filled Citizenship Form 1 , including reasons for non-registration within 03 months of birth (Please fill in English)			
Original Overseas Birth Certificate/ Population Registry Extract of the Child (Issued by the relevant authorities in the country of birth, in English)			
Original Sri Lankan Birth Certificate of the Child (Consular Birth Certificate)			
Original Birth Certificates of the parents <b>OR</b> attested copies by the Honorary Consul of Sri Lanka <b>OR</b> by a Notary Public in the country of residence			
Original Marriage Certificate of the parents <b>OR</b> attested copies by the Honorary Consul of Sri Lanka <b>OR</b> by a Notary Public in the country of residence			
Passports of both parents at the time of birth of the child			
Current valid passports of both parents			
Resident Permit of both parents at the time of birth of the child			
Current valid Resident Permit of both parents			
If the applicant is a <b>Sri Lankan by Registration</b> , the relevant Certificate			

- Application Submitted to Office on:
- To ensure the smooth processing of the application, we kindly request you to fulfill deficiencies in the application within 30 days from the date of submission. Failure to do so may lead to the rejection of the application.

Receipt No: ..... Date:.....

ප්‍රජාව  
குடியியல்  
Citizenship



1948 අංක 18 දරන ලංකා පුරවැසි පනත යටතේ  
ශ්‍රී ලංකාවේ පිටත පිළිවූ උපතක් ලියාපදිංචි කිරීම සඳහා වන අයදුම්පත්‍රය  
1948 இன் 18 ஆம் இலக்க இலங்கைக் குடியுரிமைச் சட்டத்தின் கீழ்  
இலங்கைக்கு வெளியே நிகழ்ந்த பிறப்பைப் பதிவு செய்வதற்கான விண்ணப்பம்  
APPLICATION FOR REGISTRATION OF BIRTH OUTSIDE SRI LANKA  
under the CEYLON CITIZENSHIP ACT No. 18 OF 1948

ආගම හා විගමන පාලන ජනරාල් වෙතයි.

.....(දරුවාගේ නම) වන මාගේ දරුවා ශ්‍රී ලංකාවේ  
පිට උපත වුව දෙයින් වාර්තා කරමින් එම උපතෙහි ලියාපදිංචි කරන ලදය 1948 අංක 18 දරන පුරවැසි පනතේ 5(2) වන  
පනතින් නිසල වූ ප්‍රකාර පනත අත්කර කරන මෙ අද්දලා පිටිමි. පනත දක්වා ඇති විස්තර පනත වලින්, නිවැරදි වලින් ප්‍රකාශ  
කරමි.

குடியுறுவு, குடியகல்வு கட்டுப்பாட்டாளர் நாயகம்,

.....(குழந்தையின் பெயர்) ஆகிய எனது குழந்தை இலங்கைக்கு வெளியே நிகழ்ந்த பிறப்பு  
என இத்தால் அறிவித்த நவநூடன், அத்தகைய பிறப்பை பதிவுசெய்யுமாறு, 1948 இன் 18 ஆம் இலக்க குடியுரிமைச் சட்டத்தின்  
5(2) ஆம் பிரிவின் தேவைகளின் பிரகாரம், கீழே கையொப்பமிட்டுள்ள நான் விண்ணப்பம் செய்கிறேன். என்னால் கீழே  
கொடுக்கப்பட்டுள்ள விபரங்கள் 1) என்னைமயானவை எனவும் 2) சரியானவை எனவும் 3) நுதியளிக்கிறேன்

To: - CONTROLLER GENERAL/ IMMIGRATION AND EMIGRATION

[To be completed in BLOCK letters]

I, the undersigned hereby report the birth outside Sri Lanka of my child .....  
....., (Name of the Child) and apply for registration  
thereof in accordance with the requirements of Section 5(2) of the Citizenship Act, No. 18 of 1948. I declare that the particulars stated by me  
below are true and correct

දිනය }  
திகதி }  
Date }

.....  
ஒப்புத்தொகையர் අත්සන  
விண்ணப்பதாரரின் கையொப்பம்  
Signature of Applicant.

**A - PARTICULARS RELATING TO THE APPLICANT**

- (இந்த இடத்தில், தாய்/தந்தை இல்லாத அல்லது அல்லாத ஒருவரின் பெயர்/பெயர்கள் அல்லது அவர்கள் இல்லாததற்கான காரணத்தைக் காட்டுவது வேண்டும்.) If the applicant is neither the father nor the mother of the child the reasons why the latter are unable to apply should be stated here.)

**ஆ - குழந்தை தொடர்பான விபரங்கள்**  
**B - PARTICULARS RELATING TO THE CHILD**

9. பிறந்த இடம் (பெயர், தெரு, நகரம்) :  
Place of birth (Street, Town)  
பிறந்த நாடு : Country

**அ - දරුවාගේ දෙමව්පියන් පිළිබඳ විස්තර**  
**இ - குழந்தையின் பெற்றோர் பற்றிய விபரங்கள்**  
**C - PARTICULARS RELATING TO THE CHILD'S PARENTS**

- Place and date of parents' marriage

[illegible]

**செயல்திட்டம்**

# - குழந்தையின் தந்தை பற்றிய விபரங்கள்

**D - PARTICULARS RELATING TO THE CHILD'S FATHER**


- Whether the father is a citizen of Sri Lanka (Ceylon) by descent or by registration

[illegible]

பதிவு செய்யப்பட்டுள்ளது By registration

If the father is a citizen of Sri Lanka (Ceylon) by registration, state :-

(தனதனது பெயரின் முத்திரை, தயவுசெய்து சான்றிதழின் பிரதியை அனுப்பிவைக்கவும். Please attach a copy of the certificate.)



**உ - குழந்தையின் தாய் பற்றிய விபரங்கள்**  
**E - PARTICULARS RELATING TO THE CHILD'S MOTHER**

[illegible]

--	--	--	--

\_\_\_\_\_

资料来源：根据《中国统计年鉴》、《中国农村统计年鉴》、《中国人口统计年鉴》、《中国固定资产投资统计年鉴》、《中国财政统计年鉴》、《中国金融统计年鉴》、《中国贸易统计年鉴》、《中国工业统计年鉴》、《中国建筑业统计年鉴》、《中国交通运输统计年鉴》、《中国邮电通信统计年鉴》、《中国旅游统计年鉴》、《中国教育统计年鉴》、《中国卫生统计年鉴》、《中国体育统计年鉴》、《中国文化统计年鉴》、《中国新闻出版统计年鉴》、《中国广播影视统计年鉴》、《中国图书出版统计年鉴》、《中国电影发行统计年鉴》、《中国电视播出统计年鉴》、《中国网络出版统计年鉴》、《中国网络游戏统计年鉴》、《中国互联网统计年鉴》、《中国电子商务统计年鉴》、《中国物流统计年鉴》、《中国仓储统计年鉴》、《中国运输统计年鉴》、《中国邮政统计年鉴》、《中国电信统计年鉴》、《中国移动通信统计年鉴》、《中国固定通信统计年鉴》、《中国无线通信统计年鉴》、《中国有线通信统计年鉴》、《中国卫星通信统计年鉴》、《中国光纤通信统计年鉴》、《中国光通信统计年鉴》、《中国微波通信统计年鉴》、《中国毫米波通信统计年鉴》、《中国太赫兹通信统计年鉴》、《中国量子通信统计年鉴》、《中国光子通信统计年鉴》、《中国超导通信统计年鉴》、《中国纳米通信统计年鉴》、《中国生物通信统计年鉴》、《中国化学通信统计年鉴》、《中国物理通信统计年鉴》、《中国材料通信统计年鉴》、《中国能源通信统计年鉴》、《中国环境通信统计年鉴》、《中国生态通信统计年鉴》、《中国农业通信统计年鉴》、《中国林业通信统计年鉴》、《中国畜牧业通信统计年鉴》、《中国渔业通信统计年鉴》、《中国水利通信统计年鉴》、《中国电力通信统计年鉴》、《中国煤炭通信统计年鉴》、《中国石油通信统计年鉴》、《中国天然气通信统计年鉴》、《中国核能通信统计年鉴》、《中国新能源通信统计年鉴》、《中国可再生能源通信统计年鉴》、《中国清洁能源通信统计年鉴》、《中国绿色通信统计年鉴》、《中国低碳通信统计年鉴》、《中国循环通信统计年鉴》、《中国节约通信统计年鉴》、《中国环保通信统计年鉴》、《中国安全通信统计年鉴》、《中国健康通信统计年鉴》、《中国幸福通信统计年鉴》、《中国和谐通信统计年鉴》、《中国文明通信统计年鉴》、《中国法治通信统计年鉴》、《中国诚信通信统计年鉴》、《中国友善通信统计年鉴》、《中国平等通信统计年鉴》、《中国自由通信统计年鉴》、《中国公正通信统计年鉴》、《中国正义通信统计年鉴》、《中国勇敢通信统计年鉴》、《中国坚强通信统计年鉴》、《中国忍耐通信统计年鉴》、《中国宽容通信统计年鉴》、《中国谦逊通信统计年鉴》、《中国谨慎通信统计年鉴》、《中国勤奋通信统计年鉴》、《中国节俭通信统计年鉴》、《中国廉洁通信统计年鉴》、《中国忠诚通信统计年鉴》、《中国勇敢通信统计年鉴》、《中国坚强通信统计年鉴》、《中国忍耐通信统计年鉴》、《中国宽容通信统计年鉴》、《中国谦逊通信统计年鉴》、《中国谨慎通信统计年鉴》、《中国勤奋通信统计年鉴》、《中国节俭通信统计年鉴》、《中国廉洁通信统计年鉴》、《中国忠诚通信统计年鉴》。

□

(யுக்தியைப் பெறும் ஆணை: தயவுசெய்து நானறிதமிழன் வீரபெரியார் இணைக்கவும். Please attach a copy of the certificate)


- 'B' கை 'C' கை இயைபு உலகி இயைபு. (உயிரி கட்டி) (படிப்பதில்) (In BLOCK letters.) 'ஆ' மூலத்து 'இ' என்ன முகவரியை இங்கே எழுதவும். (மூலத்தில் கெப்பிற்றல் எழுத்துக்களில்) If the mode is 'B' or 'C' write the address here.

If the Certificate should be sent to the address mentioned in above 'B' or 'C', provide the following information regarding the amount of postage you paid.

[illegible]

2017年12月31日

දුර්වලතම ස්වයං/මවන පුරවැසිභාවය පිළිබඳ ප්‍රකාශය

..... (නිකුත් කළ දිනය) දින ..... දී (නිකුත් කළ ස්ථානය)  
 නිකුත් කරන ලද අංක : ..... දරන විදේශ ගමන් බලපත්‍රය හිමි  
 ..... (පියාගේ/ මවගේ නම) වන මම  
 .....(දරුවාගේ උපන් දිනය) දිනට ශ්‍රී ලංකාවේ හැර වෙනත් කිසිදු රටක පුරවැසියකු නොවන බව / ද්විත්ව  
 පුරවැසියකු බව\* අවංක ලෙසත් සත්‍ය ලෙසත් මින් ප්‍රකාශ කරමි.

**පිටුව :** .....

**ප්‍රකාශකගේ අත්සන**  
(පියා/මව)

\* අදාළ නොවන විවිධ කෘතීන්.

වර්ෂ 20..... ක් වූ ..... මස ..... වන දින මා ඉදිරිපිටදී ප්‍රකාශ කරන/ දිවුරුම් දෙන ලදී.

**සහතික කරන අයගේ අත්සන සහ නිල මුද්‍රාව**

குழந்தையின் தந்தை / தாயின் குடியுரிமை பற்றிய கூற்று

..... ஆம் திகதி (வ்நியோகிக்கப்பட்ட திகதி) ..... இல் (வ்நியோகிக்கப்பட்ட இடம்) விநியோகிக்கப்பட்ட ..... இலக்க வெளிநாட்டு கடவுச்சீட்டு உரிமையாளர் ..... (தந்தையின் / தாயின் பெயர்) ஆகிய நான் ..... (குழந்தையின் பிறந்த திகதி) அன்று இலங்கை தவிர்ந்த வேறு ஏதேனும் நாட்டின் குடியுரிமை பெற்றவர் அல்லவென / இரட்டை குடியுரிமை\* பெற்றவர் \* என நேர்மையாகவும் உண்மையாகவும் இத்தால் வெளிப்படுத்துகிறேன்.

**திகதி:** .....

வெளிப்படுத்துபவரின் கையொப்பம்  
(தந்தை / தாய்)

\* பொருத்தமற்ற சொற்களை வெட்டிவிடவும்.

20.....ஆம் வருடம் ..... மாதம் .....ஆந் திகதி எனது முன்னிலையில் கையொப்பமிடப்பட்டு பிரகடனம் / உறுதி செய்யப்பட்டது.

சான்றுப்படுத்துபவரின் கையொப்பமும்  
பதவி முத்திரையும்

**DECLARATION OF CITIZENSHIP OF CHILD'S FATHER/ MOTHER**

(name of the father/ mother) of

..... (Address) bearing a Sri Lankan passport  
No. .... issued at ..... (Place issued) on ..... (date issued) do hereby  
solemnly and sincerely declare and affirm that I was a citizen of Sri Lanka and was not a citizen of any other country than the Sri Lanka/ a  
dual citizen\* on ..... (Child's date of birth)

Date: .....

Signature of Declarant (father/ mother)

\* Delete irrelevant words.

Sworn/ Affirmed and signed this ..... day of ..... 20.....

BEFORE ME.

**Signature of the Attester and Official Seal**



**Registration of Birth After 03 months of Child Birth**

(Address)

.....  
.....  
.....  
.....

.....(Date)

H.E. the Ambassador,  
Embassy of Sri Lanka, Stockholm.

Dear Sir/Madam,

Reasons for Non-Registration of birth of child born outside Sri Lanka within three (03) months of childbirth

I/We, the parents of Mast./Miss. ....(Name of Child)  
born in ..... (Country of Birth) on ..... (Date of Birth)  
hereby declare that I/We did not register the birth of my/our above named son/daughter within  
three (03) months of his/her birth due to the following reason/s.

.....  
.....  
.....  
.....

Therefore, I/We shall be pleased if you could register the above birth now and issue a birth certificate.

Thanking you,

Your's faithfully,

..... (Signature)  
..... (Name)  
..... (Passport no.)  
(Mother)

..... (Signature)  
..... (Name)  
..... (Passport no.)  
(Father)



### **Statutory Declaration**

I .....(name of parent) of  
.....(address in the country  
of residence) bearing Sri Lankan Passport No: ..... issued at  
..... (place of issue) on ..... (date of issue) do  
hereby solemn and truthfully declare and affirm that I was a citizen of Sri Lanka on  
..... the date of birth of my son/daughter .....  
.....(name of child) and was NOT on this date a citizen of any  
other country.

.....  
Signature of Applicant  
(Mother/Father)

.....  
Date

.....  
Signature of Officer Certifying  
Embassy of Sri Lanka, Stockholm

**AFFIDAVIT RELATING TO PATERNITY/ MATERNITY AND  
DECLARATION OF CITIZENSHIP  
(Required to submit by the unmarried parents)**

I .....holder of Sri Lankan Passport bearing  
No:..... issued at .....on ..... presently residing at  
.....do hereby sincerely, solemnly and truly , affirm and declare as follows:

- 1) I am the above named declarant.
- 2) I admit the paternity/ maternity of the child .....  
born on.....at .....  
and registered under the birth registration certificate No:.....  
who was born to Miss/ Mr.....  
prior to the registration of our marriage.
- 3) I have legitimated the birth of my child above named by my subsequent marriage to  
the mother/father of the child which was registered at the Registrar of Marriages  
Office at.....on.....under Registration  
No:.....
- 4) I also declare that I was a citizen of Sri Lanka as at .....the date  
of birth of my child and continues to be a citizen of Sri Lanka.

.....  
Signature of Declarant /Affirmer

**Before me**

.....  
Solicitor/  
Justice of Peace/  
Commissioner of Oaths